

ශ්‍රී ලංකා විද්‍යාත දෙපාර්තමේන්තුව/Department of Examinations, Sri Lanka

දුධියක පෙරද සහයික ප්‍රාග (උයක පෙළ) විභාගය, 1992 අගෝස්තු
General Certificate of Education (Adv. Level) Examination, August 1992

(05) උදේශී විද්‍යාව II
(05) Botany II

05

S	II
---	----

රු 3 තුනකි/Three hours

විද්‍යාත අංකය

ඡ. ඉ. මේ කුණා ප්‍රාග කටිඥී අදාශීන් ප්‍රාග චේ. පිළිඳුරු ඇඟිචිමට පෙර එවා පිළි ආය අඩවි පිළිඳුව යාර යෙතා.

මේ කුණා ප්‍රාග A යා B විභාගයේ හොටිස් අදාශීන් ප්‍රාග චේ. හොටිස් අංකට ම සාලය නෑ ඇති. A හොටිස් — ව්‍යුහය රැකිව.

මේ සියලු ම කුණාවලට පිළිඳුරු සහයෝගී. මේ පිළිඳුරු කුණා ප්‍රාගලට ම තුව ආය ඇඟිචිල පිළිඳුව. මේ තුව කුණාය පිළිඳුරු ලිඛිත ප්‍රතාශ්වරී වින බව ද දිරිය පිළිඳුරු බලාදාරාන්තු හොටිස් බව ද අභ්‍යන්තර.

B හොටිස් — රැකිව

කුණා භාර්තට පමණක් පිළිඳුරු සහයෝගී. රේ අදාශී සහයෝගු ලබන කටිඥී පාවිච්චි යෙතෙන්. සම්පූර්ණ කුණා ප්‍රාගලට තීයෙන් සාලය අවශ්‍ය තුළ ප්‍රාග A යා B හොටිස් රැකිව පිළිඳුරු ප්‍රාගය වින නේ. A හොටිස් දීන් තීයෙන් පරිදි අමුණු විද්‍යා යාලන විභාගයේ වින් නේ.

කුණා ප්‍රාගලට B හොටිස් පමණක් විභාග යාලන විභාගයේ වින් නේ.

A හොටිස් — ව්‍යුහය රැකිව

කුණා පිළිඳුවට ම පිළිඳුරු මේ ප්‍රාගලට ම සහයෝගී.

(රැකිව රැකිව කුණායට ලැබුණු 10 පිළිඳුරු ප්‍රාගය වින නේ A හොටිස්

1. (i) සංඛ්‍යාතයිනිස් (හරින ඇල්ලි), සයභාජිතයිනිස් (ලිල භරිනයි) වෙන්කර සඳහා ගැනීම සඳහා විද්‍යාත්වා ප්‍රාගලට ප්‍රාග්‍යාච්ච ඇතුළත්.

සංඛ්‍යාතයිනිස්

සයභාජිතයිනිස්

.....
.....
.....
.....
.....

- (ii) පාන දැක්වෙන A රුර සටහන් *Eurotium* වල අතින් ජනක දිගිර ප්‍රංශකම්වන උපජ්‍යකා හෙබලයි. (දැක්වා ඇතා සෙසෙලයි). B රුර සටහන් *Agaricus* වල පානීමෙන දිගිර ප්‍රංශකම්වන ඇතින් සෙසෙලයි (දැක්වා ඇතා සෙසෙලයි) පෙන්වයි. ඒ රුජාවේ ම තාක්වී ඇත බැවින් ඇත.



A



B

මෙම එක රුර සෙසෙලයි හින් පැවත්වූ විශාලු ඇඟන ඇත් දිගිවන ප්‍රියාවලියන් අනුමිලිලින් යදහන් කරන්න.

ඇඟනය ඇතා සෙසෙලය

.....
.....
.....
.....
.....

දැක්වා ඇතා සෙසෙලය

.....
.....
.....
.....
.....


- (iii) පාන යාකය ප්‍රාක්‍රියා ප්‍රාග්‍රැන්සු, *Agaricus* දිගිරික දිගිර රුජයක් වෙනත්වින්නේ ගොන් දී ය යදහන් කරන්න.

ඡොන් ප්‍රාක්‍රියා ප්‍රාග්‍රැන්සු

.....
.....
.....
.....
.....
.....
.....
.....
.....
.....

Agaricus දිගිරික දිගිර රුජ

- (iv) පාන දැක්වා ඇත්තේ *Marchantia* රුජ ගොඩනා පිරින් මධ්‍ය ගැඹුණි.



පෙනී a, b, c d සහ e වියයන් නම් කරන ලද විද්‍යාත්‍යන් පදනම්වයි එවායේ පානයන් යදහන් කරන්න.
විද්‍යාත්‍යන් පානය

a
b
c
d
e

a
b
c
d
e

3. සිංහ ප්‍රජාවලට විමෙන් උරිජ අද ඇයා පෘතු දූෂණවා ගේදා ප්‍රස්ථ්‍රක සාර්ථක.

දීගුණක ගැඹවා ලෙස නොවැම් ඇල එක් ප්‍රතිඵල් ප්‍රස්ථ්‍රය සිරුත් කරන ජාත ප්‍රතිඵල වියයෙන් පිහිටා ඇත. එක් ප්‍රශ්‍රාදායට අයන් ජාත වෙතින් වියයෙන් ගෙන් කළ ඒවා එච් රුහුණ (1) ප්‍රතිඵලය භැඳින්වේ. එවිනී ප්‍රශ්‍රාදායට අයන් ජාත ආම අතින්ම ප්‍රතිඵල වියයෙන් පිහිටා ඇති යුතු ය. එහි වෙනත් මුළු විට එහා එක්සෑර් පර්යේර ප්‍රතිඵල් ප්‍රස්ථ්‍රය සිරුත් වාර්. හීදරුයා වියයෙන් මුළු සාක්ෂිය උරි විට ඇම් මිටි බව ප්‍රජාවලට ඇති ය.

පර්යේර උරිජ ප්‍රස්ථ්‍රය කරන ජාත ප්‍රශ්‍රාදාය එක්ම සාක්ෂිය පිහිටි විට එම ප්‍රශ්‍රාදාය එක් ජාතයෙන් දේශීන්න ඇතින්ම ප්‍රශ්‍රාදාය විය යුතිය. එසේ ප්‍රශ්‍රාදාය වින් රුහුණ (2) රුහුණයේ ලෙස භැඳින්වේ. රුහුණයේ ලෙස භැඳින්වේ නැත් අතර ඔවා ප්‍රශ්‍රාදාය වියයෙන් භැඳින්වේ අතර රුහුණ ප්‍රතිඵල ඇති ය (3) වියයෙන් භැඳින්වේ නැත් අතරමා ඒය (4) වියයෙන් භැඳින්වේ නැත් අතර රුහුණ (5) වියයෙන් භැඳින්වේ.

ජාත භැඳින්වේ නැත් අතු ප්‍රශ්‍රාදාය විද්‍යාවේ ප්‍රජාවල භැඳින්වේ ප්‍රජාවල ප්‍රශ්‍රාදාය ප්‍රජාවල ප්‍රජාවල ප්‍රශ්‍රාදාය ප්‍රජාවල (6) භැඳින්වේ නැත් අතර එම ජාත සාපුරුෂය එතින් ඒවාවෙන් සාක්ෂිය වියයෙන් එක්ම සාක්ෂිය වියයෙන් එක්ම සාක්ෂිය වියයෙන් එක්ම සාක්ෂිය (7) ලෙස භැඳින්වේ.

පෙශෙල නාම්වේ ඇල ඇති විරෙශ්‍යභාවිඵා ජාත එක්සෑර් වි බැඳී ඇතියි. දීගුණක සෙසෙල නාම්වේ ඇල ඇම විරෙශ්‍යභාවිඵා ප්‍රශ්‍රාදාය ඇතින් ඇතින් නාම්වේ (8) භැඳින්වේ නැත් අතර එම ජාත සාපුරුෂය එතින් එක්වීය සාක්ෂිය වියයෙන් සාක්ෂිය වියයෙන් එක්වීය සාක්ෂිය එක්වීය (9) යා (10) ය. ගෙශෙල බෙබිම් හිලින් නාම්වේ ඇල ඇති විරෙශ්‍යභාවිඵා සඳහා එම් තුනක් ම (11) එ සරුවන වේ වට් අදාක් ඇති සාර්. සෙශෙල ඇතින් විට ඒකම විරෙශ්‍යභාවිඵා එම් අයෙක් පට (12) වියයෙන් පැදුන්වන අතර සෙසෙල විහාරනයේ සූෂ්‍ර අවධාරය දී රව්, විරෙශ්‍යභාවිඵා (13) සිනින් එකට බැඳී ඊඩඩු පෙනෙන්.

සාක්ෂිය ඇදහ විරෙශ්‍යභාවිඵා සෙසෙල නාම්වේ වෙළන්තෝන් (14) විහාරනයායි. මෙමින් ඇතිවාන ප්‍රජාවලයේ ම ප්‍රජ්‍යාවන විසින් විවිධ ප්‍රජාවලයා ප්‍රජාවලයා වෙළන්තෝන් (15) විහාරනයායි. මෙම විහාරනය අවධාරා දානාංකින් යිශාවා. එයින් එක් මානා සාක්ෂිය වියයෙන් සෙසෙල සාක්ෂිය ඇති ය. වෙන් (16) දී මානා සෙසෙලයේ දී මැද විරෙශ්‍යභාවිඵා ඇතින්වා සෙන්.

(17) දී විරෙශ්‍යභාවිඵා ප්‍රතිඵල එක් වි ගෙශෙලයේ මැටි වූවි අදහට මෙන් හාරේ. ඔවා ප්‍රස්ථ්‍රාදාය රූප ප්‍රතිඵලයා ඇවාට එක් ජාත්මිකාවකට ලැබේන්තෝන් මානා සාක්ෂිය සිලුවා විරෙශ්‍යභාවිඵා සාම්ඛ්‍යවාන අධිකියි. එ නීති ජාත්මිකාවා (18) වා. දීගුණක සෙසෙලවා ප්‍රතිඵල වියයෙන් පිහිටි විරෙශ්‍යභාවිඵා එවින් විරෙශ්‍යභාවිඵා ජාත්මිකාවිලට වෙන්වේ.

වෙන් උරිජ ප්‍රස්ථ්‍රය සිරුත් කරන ජාත ප්‍රතිඵල දෙක්කා එක් වියීමලනයා ගැනී ප්‍රශ්‍රාදාය විවිධ ප්‍රජාවලට විවිධ ප්‍රජාවලට වේයි වෙනාටි. (19) යේ ගෙන්වා තියමලයන් යුතුවා. මෙම සිද්ධිභාවාය යාවන මානාවල (20) ඇසි භැඳින්වේ. එක්ක එසේ ඒක් නිශ්චයෙන් විට එක්සෑර් ප්‍රජාවල විරෙශ්‍යභාවිඵා වෙන්වා ප්‍රතිඵලයා සිලුවා විට එක්සෑර් ප්‍රජාවල සාක්ෂිය ඇති ය. එවා (21) එ අණික් සිලුවා ඇවා. මෙම ගෙශෙල විහාරනයායේ දී එක්ව මෙන් හාරේ. එක්සෑර් විරෙශ්‍යභාවිඵා සිලුවා විට එක්සෑර් ප්‍රතිඵලයා (22) නීතා ය. මෙමිදි විරෙශ්‍යභාවිඵා ප්‍රතිඵලයා ප්‍රශ්‍රාදාය වියයෙන් සිලුවා විට එක්සෑර් ප්‍රතිඵලයා සිලුවා විට එක්සෑර් ප්‍රතිඵලයා (23) වියයෙන් භැඳින්වේ.

දීගුණ හොඳුවලිව ප්‍රශ්‍රාදායින් ජාත දෙක්කා නැති විරෙශ්‍යභාවිඵා සිලුවා විට විරෙශ්‍යභාවිඵා සිලුවා විට දීගුණ ප්‍රජාවලිව සිලුවා විට දීගුණ හොඳුවලිව ප්‍රශ්‍රාදායින් ප්‍රශ්‍රාදායින් (24) ය (25) විහාරනයායේ ප්‍රශ්‍රාදායින් ප්‍රතිඵලයා සිලුවා විට මෑතා ප්‍රජාවලිව ප්‍රශ්‍රාදායින් සිලුවා

[අනුයා සිට බුලන්න.]

3. (i) පහත පදනම් පදවලින් සිංහල අංශය සඳහා ගැනීමේ දී?
(a) ආච්‍යාකා මූල ද්‍රව්‍ය :

.....
.....

- (b) පැමිණු මූල ද්‍රව්‍ය :

.....
.....

- (c) අංශමාත්‍ර මූල ද්‍රව්‍ය :

.....
.....

- (ii) හොටින කැක මගින් පහත පදනම් මූල ද්‍රව්‍ය අවබෝධනය කරන්නන් විවර ජ්‍යෙෂ්ඨයෙන් දීමේ දත්තවලින්.
මූල ද්‍රව්‍ය ජ්‍යෙෂ්ඨය

N

S

Fe

Cu

- (iii) පහත දැක්වෙන මූල ද්‍රව්‍යවල එක් විදෙන් කාඩ්‍යයක් බැඳීන් ලියන්න.

මූල ද්‍රව්‍ය කාඩ්‍යය

Ca

Mg

Fe

K

S

- (iv) A, B, හා C වියෙන් තම කැල ද්‍රව්‍ය ඇඟැස සිටින්න. උවාටින් එකක එයට පෙනෙන ඇඟැස පිළිගැනීම් (අංශමාත්‍රයෙන්) රැක්සයිලය අඩුවාය. ඉවිට ඇඟැසේ තෙකුන් 0.5% පිළිවා ද නීතියෙන් 1% පිළිවා ද ඇඟැස වේ. පහත දැක්වෙන ද්‍රව්‍ය හා ප්‍රතිශාරකය ද සිටි පෙනෙන ඇඟැස ඇඟැස පිළියා ගෙවීමෙන්, 5 ml මිශ්‍රණ යුතු කළ වේ. මිශ්‍රණ නැංවා විශාල සැවැඩියෙන්, රුපය, පැහැදිලි අභිජන අභිජන පැහැදිලි පැහැදිලි නැංවා යුතු වේ.


- (a) වියෙන් පිළිගැනීම් (අංශමාත්‍රයෙන්) රැක්සයිලය අඩුවා ද්‍රව්‍යය ඇඟැස දීමේ භාජන ගැනීම පදනම් සිංහල අංශය පරිශ්චාරක පැහැදිලි නැංවා යුතු වේ.

.....
.....
.....
.....

- (b) 0.5% පිළිවා අඩුවා ද්‍රව්‍යය ඇඟැස දීමේ භාජන ගැනීම පදනම් සිංහල අංශය පරිශ්චාරක පැහැදිලි නැංවා යුතු වේ.

.....
.....
.....

4. (i) පහක දැක්වා ඇත්තේ අන්තික්සයක රුර සටහනකි. එහි a මිට g දැක්වා ඇත් නොවීම තැවත්තා.



- (ii) කදාක ගර්ඩකවිස් විරෝධ තන්ටිල ජලයේ නිශ්චිත සටහන සපයා ඇතුළු යිනින්. මෙම ගර්ඩකවිස් අන්තික්සයක් පරිභාෂා සිටිම යදා පුද්ගලික සටහන ආකෘති විස්තර කරන්න. විදුරු කාවිත්, විශුම් සෙක්ස් හිටුයික්, විදුරු සිටියක් හෝ සින්දු දේශීය භාෂි පිශේරුවුයික් යහු පින්සලයක් සටහන සපයනු ලැබේ.

- (iii) 50 % ග්ලියරින් කාවිත කිරීමේ වාසිය පූම්ප්‍ර ඇමුණ් ඇ?

- (iv) ඔබට සපයා ඇත් ගරස්කව මධ්‍යමානර යැයි ද මුදලට බහු ගෙයයිය ගෙදී සකින, දේ පිරි පැවැත්‍රක කදාලින් රෝ ලබා ගෙවෙන යැයි ද මිත්තේ. අරවිල ජ්‍යුල හොංකුන්නර ගෙවා ද. ප්‍රාග්ධන ප්‍රාග්ධන අතර ප්‍රාග්ධනයා ආඟායී ද, ප්‍රාග්ධන කළුය ද්‍රව්‍ය ප්‍රාග්ධන යැයි ද ද්‍රව්‍යයිනා ප්‍රාග්ධනයා ආඟායී ද මූලුයි ද මිත්තේ. එහි ආඟ්‍යාච්චිවරිය හා පරිවුශ හොංපොනා තැපුණ් පැහැදිලි මෙරුවින් ආඟායී ද මිත්තේ.
- මෙහි විද්‍යාත්‍ර කරන ලද ඔබට ද ආඟායී රම ගරස්කාවෙහි උපා සම්භාස් පදනම් තැබා ඇති පටකයක් ම නම් නැත්තේ.
- (v) ඔබට සැපයු ගරස්කාවෙහි විශ්කම්පිය ර 3mm පමණ ටෙයිටි පිකා ඔබ ඇදී රුප සටහන් වියාලනය කොම්මන් දැකී දැක්වන්න.
-
- (vi) සැදාම් ගරස්කාව දැක්වනීන් වැඩින් වර්ය ගැනීමේදී ඇය එක් ගැනීමේ නම් එය වර්යහරණය සිටිම සඳහා සාරීර කරන ප්‍රතිකාරකය ඇමුණ් ද?
-
- (vii) (a) ඇස්ටර්ලීන් (b) උලුප්පීන් හා (c) ආඟායී වෙළුංග විල පැහැයන් (වැරුණ) ඔබානවා ද?
- (a)
- (b)
- (c)

ශ්‍රී ලංකා ටොරතු දෙපාර්තමේන්තුව/Department of Examinations, Sri Lanka

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (ලයස් පෙනු) විෂයය, 1992 අභ්‍යන්තර
General Certificate of Education (Adv. Level) Examination, August 1992

(05) උදෑසිංහ විද්‍යාව II
(05) Botany II

B සොයා — රට්ටා

ප්‍රතිඵල සංඛ්‍යාව පැමිණි පිළිබඳ පාඨයන්.

(ත්‍රි රුප ප්‍රතිඵල ලක්ෂණ 15 බැඩික් පැඳි.)

1. (a) පුදුපු නීදිකාන දෙශීන් ගෝජ්-ජෝජ් තේරිය යා විෂමලපෝජ් තේරිය යන පද විස්තර කරන්න.
(b) ගාංග අනුර දුනිය හැඳි විවිධ විෂමලපෝජ් පෝජ්ක පුම් පිළිබඳ පිළිබඳ ප්‍රසාදයන් කරන්න. නම් හා නීදිකාන රේඛාපි පෝජ්ක සම්බන්ධීතා, යා එම පෝජ්ක පුම්වලට දැක්වන අුවරුනුන් ආදාය මිති පිළිබඳවේ අධි-ඇ රිය මුදු ය.
2. (a) උදෑසිංහිත සොයා මූලාකාන අභ්‍යන්තර යා බාඩිර සැංචි මිනින්දිවා ද?
(b) මෙම සැංචි එකිනෙක් සැකවල උදෑසිංහිත පිළිබඳ සොයා මූලාකාන ආකාරය සොයායන් විස්තර කරන්න.
3. (a) පස පැහැදා ආකාරය සොයායන් විස්තර කරන්න.
(b) පැහැදා පුදිය පැහැදා හා සොයා පැහැදා අභ්‍යන්තර දැක්වන්න.
(c) පැහැදා පස සරු පසක් සහ පැහැදාක්කන් මත්ස්යී පැහැදාලි කරන්න.
(d) පසට (i) පුදු යා (ii) ක්‍රියාකාරී පුදු රුකු සිරිලන් ආක්ෂික එල විපාක මිනින්දිවා ද?
(e) ක්‍රියාකාරී පුදු ආකාරය විස්තර යාවත් සිරිලන් ආක්ෂික පැහැදා පුදු පැහැදා පැහැදා පැහැදා.
4. (a) පුදු නීදිකාන දෙශීන් ආකාර පැවත්ස්කය කරන එවිධ පුම් පිළිබඳවේ යාදෙන්.
(b) මෙම උදෑසිංහිත අභ්‍යන්තර හා එම රුප රුප පුම්වය දැක්වු එවින් රාලාක සිම්ම සඳහා යිල ධරුම සැක්වා කරන්න.
5. (a) *Chlamydomonas* වල තීවින ව්‍යුහ සොයායන් විස්තර කරන්න.
(b) *Chlamydomonas*, *Pogonatum* යා *Nephrolepis* සැකවල තීවින ව්‍යුහවල දැවැනුකා සාලාම් ව්‍යුහය යා පැහැදාකාරුවය ගැන පැහැදාන්තාන්තික විස්තරය යිවෙන්.
6. (a) පැහැදාන්තා පැවත්ස්කය දැක්වා පැහැදා සිරිලන් සිරිලන් සොයායන් නම් හා එම රුප සැක්වනායි අදින්.
(b) පැහැදාන්තා පැවත්ස්කය රාලාක එවට පිකාකය වින්නේ සොයා දැක්වා ඇත්තේ පැහැදාලි කරන්න.
(c) සැවහාන්ස් මධින් පැවත්ස්ක සරල එල විරිකිරණය කරන ආකාරය පෙන්වන්න. එම රුප එල විරියට සිදුරුණය බැඩින් අදෙන්.
7. (a) පරිපර දැක්වය යා පදන්තේ ඔබ අදහන කරන්නේ ඇමින් ද?
(b) විෂය යා රාලා දැක්වය යා සැංචි පැහැදා සැංචින් දැක්වය යා මිනින්දිවා ද?
(c) ඔබ පදන්තේ හා පුදිය දැක්වය යා පරිපර දැක්වා සොයායන් ගැන විස්තරය කරන්න.
8. (a) ගාංග සන්නිනිඛ යන පදන්තේ ඔබ අදහන කරන්නේ ඇමින් ද?
(b) නීරුවරුය වූ පරිවායය යා සැංචි පැහැදා විස්තර පුරාවිස් රාලාන්තාරු රුහි ඇත්තින පරිපර විද්‍යාන්තික විභාගයෙහි විස්තර කරන්න.